



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration B I
(High Reg. P. & S.C.)*
12 / 78

නොමිලයේ නිකුත් කරන ලදී.
கட்டணமில்லி வழங்கப்பட்டது
Issued Free of charge

ලප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

අංකය }
இல. }
No. }

0324



ලප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)

බැඳිලිලි Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය }
பெரும் பகுதி }
District }

කොට්ඨාසය }
பிரிவு }
Division }

බැඳිලිලි නගරය

1. උපන් දිනය හා ස්ථානය ¹ பிறந்த திகதியும் இடமும் ¹ Date and place of birth ¹	වර්ෂ 2019 (දෙදහස් දහනවය) ජූලි 30 කොළඹ 03 නි. දි. කොළඹ	
2. නම பெயர் Name	රොහාස් රිද්දිමින.	
3. ස්ත්‍රී පුරුෂ භාවය பால் Sex	පුරුෂ.	
4. පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	රෙජිමන් ජායරත්න ජයරත්න
	උපන් දිනය பிறந்த திகதி date of birth	1999-06-10
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	කොළඹ රෝහල
	ජාතිය ² சாதி ² race ²	සිංහල
5. මවගේ தாய் Mother's	සම්පූර්ණ නම ¹ முழுப் பெயர் full name ¹	සුනංශිකා ජයරත්න රිද්දිමින
	උපන් දිනය பிறந்த திகதி date of birth	1999-07-26
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	කොළඹ රෝහල
	ජාතිය ² சாதி ² race ²	ලංකා රිද්දිමින
	වයස வயது age	අප්‍රැඪ දහනවයෙහි.
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகம் செய்தவர்களா ? Were parents married ?	අප්‍රැඪ	
7. මුත්තා උපන්තේ ශ්‍රී ලංකාවේ නම් ³ பாட்டன் இலங்கைப் பிறந்தால் அவர் ³ If grandfather born in Sri Lanka ³	මුත්තාගේ සම්පූර්ණ නම முழுப் பெயர் his full name	රෙජිමන් ජායරත්න
	මුත්තා උපන් වර්ෂය பிறந்த வருடம் his year of birth	1967
	මුත්තා උපන් ස්ථානය பிறந்த இடம் his place of birth	කොළඹ

1. ¹ සහ ² පොදු මුල් කරුවන් යටි පදනම උපදෙස් බලන්න.

<p>8. පියා ශ්‍රී ලංකාවේ උපන්නේ නම් ශ්‍රී ලීන්කාවේ? If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka</p>	<p>පුළුල් නම Full name උපන් වර්ෂය Year of birth උපන් ස්ථානය Place of birth</p>	<p>පියා ශ්‍රී ලංකාවේ උපන්නේ</p>
<p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය හා දැනුම් දෙන්නාගේ කටයුතු විස්තරයක් සඳහා තනතුරු පිරවීමට සූදානම් වන්නේ කෙසේද? Informant's full name, residence and in what capacity he gives information</p>		<p>ඒ - පුළුල් නම සහ කුමාරි (වැ.ව) 101/3, දිවුරුණ, නරක්කම</p>
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන Informant's signature</p>		<p>18 වන වර්ෂය ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන මහ බැංකුවේ කරන ලදී</p>
<p>11. ලියාපදිංචි වූ දිනය Date of registration</p>		<p>වර්ෂ 2019 (දෙසැම්බර් මස)</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන Registrar's signature</p>		<p>වි. ආර්. එස්. එස්. කුමාරිනාම් (වැ.ව)</p>
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නමක් හෝ වෙනස් කිරීමක් සඳහා පත්වන පුද්ගලයාගේ නම සහ දැනුම් දෙන ආකාරය Name inserted or substituted after registration</p>		
<p>14. 13 වැනි අංශයට ඇතුළත් විස්තර සැපයූ පුද්ගලයාගේ නම සහ දැනුම් දෙන ආකාරය Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>		
<p>15. නම ඇතුළත් කිරීමේ හෝ වෙනස් කිරීමේ දිනය හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ අත්සන Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>		

1975 අංක 41 දරන විවාහ, උපන්දින හා මරණ (සංස්කරණ) පනතේ සංස්කරණ පනතක් මගින් සංස්කරණ කිරීමේ අංශයට (110 වන පරිච්ඡේදයේ) 11 (අ) වගන්තියේ වෙනස් කිරීමක් සඳහා දඬුවම් සඳහා වැරදි කෙරුණ හැටි.

Note - It is a punishable offence to make any addition or alteration in this copy.

This copy is issued under the provisions of Section 11 A of the Births and Deaths Registration Act (Cap. 110) as amended by the Births, Deaths and Marriages (Amendment) Law, No. 41 of 1975.

වි. ආර්. එස්. එස්. කුමාරිනාම්
රාජ්‍ය සේවක හා සේවිකා කොමසාරිස් (වැ.ව)
පළාත් ලියාපදිංචි කාර්යාලය

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / රෙජිස්ට්‍රාර්
ගාලු ප්‍රධාන / අතිරේක ගාලු ප්‍රධාන / ප්‍රධාන
District Registrar / Addl. District Registrar / Registrar

ස. ප්‍ර. - මෙම පිටපතකි කවර අතිරේක වෙනස් කිරීමක් හෝ වෙනස් කිරීමක් සඳහා දඬුවම් ලැබිය හැකි වරදකි.
குறிப்பு - இப் பிரதிகை செர்ப்புகள் அல்லது மாற்றங்கள் செய்யத் தண்டனைக்குரிய குற்றமாகும்.
Note - It is a punishable offence to make any addition or alteration in this copy.

රා. සේ. පී. / ආ. ජේ. / O. S. S.